

## මාරුගත සාපේපු සවාරි ක්‍රමය ආක්‍රිත පාරිභෝගික හැසිරීම සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය අසුරෙන්)

එම්.ඒ.යු.එස්. බණ්ඩාර<sup>1</sup>

**අනිමතාර්ථය 12:** තිරසාර පරිභෝගනය සහ නිෂ්පාදන රටාවන් සහතික කිරීම

### 1. හැඳින්වීම

වර්තමානය වනවිට විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍රය ආක්‍රිතව සිදුවන අඛණ්ඩ වර්ධනය සහ අන්තර්ජාල සේවාව හා නව තාක්ෂණය හාවිතයට මිනිසා යොමුවේමේ ප්‍රවණතාව ඉහළයාම යන කරුණු හේතු කර ගෙන සම්පූදායික ව්‍යාපාරික ක්ෂේත්‍රය තව දිගානතියක් ලෙස යොමුව ඇති බව හඳුනාගත හැකිය (Goyal, Sergi, & Esposito, 2019). Sarkar සහ Das (2016) විසින් දක්වන පරිදි මෙම පසුබීම තුළ අන්තර්ජාලය මූලික කරගෙන තව ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් වානිජ්‍ය ක්ෂේත්‍රය ගොඩනැගී ඇති අතර Turban, King, Lee, Liang, සහ Turban (2015) විසින් විද්‍යුත් වානිජ්‍ය ක්ෂේත්‍රය, අන්තර්ජාලය ඇසුරු කරගෙන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා අලෙවිකරණය පහසු කිරීම සඳහා වේදිකාවක් සහිතව නිර්මාණය වූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වාදී ඇති. Waghmare (2012) දක්වා ඇති ආකාරයට විද්‍යුත් වානිජ්‍ය ආක්‍රිතව ප්‍රධාන ව්‍යාපාර ආකෘති තුනක්: B2C, B2B සහ B2G ලෙස හඳුනාගත හැකි අතර මෙම අධ්‍යයනය හරහා ප්‍රධාන වශයෙන් B2C ආකෘතිය ආක්‍රිත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරයි. Visser සහ Nemoto (2002) විසින් B2C ආකෘතිය අන්තර්ජාලය හරහා ව්‍යාපාර සහ පාරිභෝගිකයා අතර සිදුවන ව්‍යාපාර ගණුදෙනු ලෙස හඳුන්වාදී ඇති අතර Rahman, Islam, Esha, Sultana සහ Chakravorty (2018) අදහස් දක්වා ඇති ආකාරයට අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් විකුණුම්කරුගෙන් සපුරුවම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය, මාරුගත සාපේපු සවාරි ක්‍රමය ලෙස දැක්වීය හැකිය.

පාරිභෝගිකයා ව්‍යාපාරයක පැවැත්ම සහ සාර්ථකත්වය සඳහා තීරණාත්මක සාධකයක් වේ. එමතිසා පරිභෝගිකයන් පිළිබඳ උපරිම අවධානයක් යොමු කිරීම සහ වෙළඳපොල තුළ ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. පාරිභෝගිකයා හෝතික වෙළඳසැල් ආක්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව හා සාපේක්ෂව සලකා බැලීමේදී, අන්තර්ජාල වෙළඳසැල් ආක්‍රිතව නිෂ්පාදන මිලදී ගැනීමේදී දක්වන හැසිරීම් රටාව තුළ වෙනස්කම් හඳුනාගත හැකිය. එම නිසා

<sup>1</sup> සමාජ සංඛ්‍යානය අධ්‍යයන අංශය, කැලෙකීය විශ්වවිද්‍යාලය  
upatarita@gmail.com

අන්තර්ජාල පරිසරය කුළ පාරිභෝගික හැසීරිම පිළිබඳ අධ්‍යයනය සහ පාරිභෝගික හැසීරිමට බලපාන සාධක හඳුනාගැනීම වැදගත් වනබව දැක්විය හැකිය. ඒ අනුව මෙම පර්යේෂණය හරහා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී පාරිභෝගික හැසීරිම පිළිබඳව අධ්‍යයනය සිදුකර ඇති අතර ඒ හරහා අන්තර්ජාලය ආක්‍රිත පාරිභෝගික හැසීරිමට බලපාන සාධක හඳුනාගන්නා ලදී.

## 2. පර්යේෂණයේ අරමුණ

ඒ අනුව මෙම අධ්‍යයනයේ අරමුණ වශයෙන් මාරුගගත සාප්පූ සවාරි ක්‍රමය ආක්‍රිත පාරිභෝගික හැසීරිම කෙරෙහි බලපාන සාධක හඳුනාගැනීම දැක්විය හැකිය.

## 3. පර්යේෂණ ක්‍රමවේදය

මෙම අධ්‍යයනයේදී ප්‍රාථමික දත්ත පමණක් උපයෝගි කරගෙන ඇති අතර දත්ත එක්ස්ස් කිරීමේ ක්‍රමවේදය ලෙස ප්‍රශ්නාවලි ක්‍රමය භාවිතා කර ඇත. සංගහනය ලෙස වයස අවුරුදු (20 - 24) ත් අතර මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය යොදා ගෙන ඇති අතර නියැදිය සඳහා යෝගා නියැදිය තරම යමානි (Yamane) ක්‍රමවේදය භාවිතයට ගෙන ආසන්න වශයෙන් 100ක් ලෙස නිර්ණය කරන ලදී. සංගහනයෙන් නියැදිය තෝරා ගැනීමේදී සරල සසම්භාවී නියැදිම ක්‍රමය භාවිතා කර ඇත. සාධක විශ්ලේෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ආක්‍රිත පාරිභෝගික හැසීරිම කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීම සිදුකර ඇති අතර පාරිභෝගික හැසීරිම ආක්‍රිත සංකල්ප හා ත්‍යාගන් පිළිබඳ සාහිත්‍ය විමර්ශනය හරහා ස්වයං කාර්යක්ෂමතාව, අන්තර්ජාල අත්දැකීම්, ආකල්ප, වෙබ් අඩවි නිර්මාණ, විශ්වාසය, තත්ත්ව සාධක, පහසුව, වෙළඳ නාමය, අවදානම, ප්‍රත්‍යක්ෂ පිළිගැනීම, භාවිතයේ පහසුව, ගෙවීම ක්‍රමවේදය, සමාජ සාධක යන කරුණු පාරිභෝගික හැසීරිම සඳහා බලපාන සාධක ලෙස හඳුනාගන්නා ලද අතර එම සාධක මත පදනම්ව සාධක විශ්ලේෂණය සිදුකරන ලදී.

## 4. දත්ත විශ්ලේෂණය

මාරුගගත සාප්පූ සවාරි ක්‍රමය ආක්‍රිත පාරිභෝගික හැසීරිමට බලපාන සාධක හඳුනා ගැනීම සඳහා සාධක විශ්ලේෂණය සිදු කිරීමට පෙර දත්තවල යෝගාතාවය පරීක්ෂා කිරීම වැදගත් වන අතර ඒ සඳහා Cronbach's Alpha අගය, Bartlett's Test සහ KMO සංඛ්‍යාත අගය පිළිබඳ පරීක්ෂා යොදා ගැනීම සිදුවේ. Cronbach's Alpha අගය හරහා විශ්වාසනීයත්වය පරීක්ෂාවට ලක්කරන අතර Cronbach's Alpha අගය අවම වශයෙන් 0.8 ක් විය යුතු බව දැක්වෙන නමුත් පොදු නීතිය වශයෙන් සාධක විශ්ලේෂණය සඳහා මෙම අගය  $CAS \geq 0.7$  විය යුතු බව දක්වා ඇති. ඒ අනුව මෙම පර්යේෂණයේ දත්තවලට අදාළ Cronbach's Alpha අගය = 0.760 වන නිසා පර්යේෂණයට

අදාළ නියැදී දත්තවල විශ්වාසනීයත්වය තහවුරු වන බව දැක්විය හැකිය. Bartlett's පරික්ෂාව හරහා සාධක විශ්ලේෂණය සිදු කිරීමේදී සලකා බලන විවෘත අතර සහසම්බන්ධතාවයේ වෙශේසි බව පරික්ෂා කිරීම සිදුවන අතර මෙම පර්යේෂණයේ දත්තවලට අදාළ Bartlett's අගය Bartlett's Test = 0.000 <  $\alpha$  = 0.005 වන බැවින්  $\alpha$  = 0.005 යන වෙශේසියා මට්ටම යටතේදී සාධක විශ්ලේෂණය සඳහා දත්තවල යෝග්‍යතාවය තහවුරු වන බව දැක්විය හැකිය. KMO සංඛ්‍යාත අගය හරහා නියැදීයේ ප්‍රමාණවත් බව පරික්ෂාවට ලක්කරන අතර KMO අගය 0.6 හෝ රට වැඩි අගයක් පවතී නම් සාධක විශ්ලේෂණය සඳහා නියැදීයේ ප්‍රමාණවත් බව තහවුරු වේ. ඒ අනුව මෙම පර්යේෂණයේ දත්තවලට අදාළ KMO සංඛ්‍යාත අගය = 0.724 වන බැවින් පර්යේෂණයට අදාළ නියැදීයේ ප්‍රමාණවත් බව තහවුරු වනබව දැක්විය හැකිය.

Costello සහ Osborne (2005) දක්වන පරිදි සාධක විශ්ලේෂණයේ සාධක කැරක්වීමේ ආකාර වන Varimax, Quartimax සහ Equimax අතරින් වඩාත් බහුලව හාවිතා වන ක්‍රමය ලෙස Varimax ලෙස දැක්විය හැකිය. එමතිසා මෙම අධ්‍යයනයේදී ද සාධක කැරක්වීම සඳහා එම ක්‍රමය යොදාගෙන ඇත. වගු අංක 1 අනුව, Principal Component Analysis සාධක නිස්සරණ ක්‍රමය යටතේ, Varimax සාධක කැරක්වීම ක්‍රමය හාවිතයෙන් සාධක 3 ක් ලෙස නිශ්චිත සාධක ගණනකට වෙන්වන ආකාරයට විශ්ලේෂණය සිදුකර ඇති අතර පාරිභෝගික හැසිරීමට බලපාන සාධක; සමාජ සාධක, අවදානම, වෙළඳ නාමය, හාවිතයේ පහසුව සහ ගෙවීම් ක්‍රමවේදය ආයතනික හා සමාජ සාධක ලෙස ද අන්තර්ජාල අත්දැකීම, ආකල්ප, වෙබ් අඩවි නිර්මාණය, තත්ත්ව සාධක සහ පහසුව තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධ පිළිබඳ සාධක ලෙස ද ස්වයං කාර්යක්ෂමතාව, විශ්වාසය සහ ප්‍රත්‍යාග්‍යක්ෂ පිළිගැනීම පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක ලෙස ද ප්‍රධාන සාධක තුනකට වෙන් කර දැක්විය හැකිය.

වගු අංක 1: Varimax සාධක කැරක්වීමෙන් පසු සාධක වෙන්වන ආකාරය

Rotated Component Matrix <sup>a</sup>			
	සාධක		
	1	2	3
ස්වයං කාර්යක්ෂමතාව	-.023	.125	<b>.368</b>
අන්තර්ජාල අත්දැකීම	-.077	<b>.487</b>	.426
ආකල්ප	.008	<b>.731</b>	.170
වෙබ් අඩවි නිර්මාණ	.136	<b>.723</b>	-.056
විශ්වාසය	-.030	-.238	<b>.743</b>
තත්ත්ව සාධක	.241	<b>.691</b>	-.002
පහසුව	.083	<b>.499</b>	.486

සමාජ සාධක	<b>.709</b>	.031	.438
වෙළඳ නාමය	<b>.666</b>	.120	-.062
ප්‍රත්‍යක්ෂ පිළිගැනීම	.280	.178	<b>.678</b>
හාටිතයේ පහසුව	<b>.598</b>	.117	.541
අවදානම	<b>.658</b>	.183	-.097
ගෙවීම් ක්‍රමවේදය	<b>.767</b>	-.022	.091

මූලාශ්‍රය : නියැදි සම්ක්ෂණය, 2022

## 5. නිගමන හා යෝජනා

සමස්ත නියැදියට අදාළ දත්ත සැලකීමේදී මාරුගත සාප්පු සවාරි ක්‍රමය හාවිතා කරන පාරිභෝගික ප්‍රතිශතය 80% ලෙස දැක්වීය හැකිය. ඒ අනුව නියැදියෙන් වැඩි ප්‍රතිශතයක් මාරුගත සාප්පු සවාරි ක්‍රමය හාවිතා කරන බව දැක්වීය හැකිය. කයි වර්ග පරික්ෂාවට අනුව මාරුගත සාප්පු සවාරි ක්‍රමය හාවිතය, වයස සහ ප්‍රදේශීන්වය යන සාධක සමඟ සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගන්නා ලද අතර මාරුගත සාප්පු සවාරි ක්‍රමය ආශ්‍රිත පාරිභෝගික හැසේරීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ආයතනික හා සමාජ සාධක, තාක්ෂණික පිළිගැනීම හා තාක්ෂණික අවබෝධය සහ පාරිභෝගික ලක්ෂණ පිළිබඳ සාධක යන සාධක තුන සාධක විශ්ලේෂණය හරහා වෙන්කර හඳුනාගන්නා ලදී. මාරුගත සාප්පු සවාරි ක්‍රමය හාවිතයට පාරිභෝගිකයන්ගේ අනුගතවීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට ව්‍යාපාර ආයතනවලට අනුගමනය කළ හැකි ක්‍රියාමාරුග ලෙස; මාරුගත සාප්පු සවාරි ක්‍රමය හාවිතා කරන පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබාදීම, නොමිලේ හාණේඩ බෙදාහැරීම (Free Delivery) ව්‍යාපාර පළමු වරට වෙති අඩවිය හාවිතා කරන පාරිභෝගිකයෙකුට පහසුවන පරිදි රුපමය උපදෙස් මාලාවක් වෙති අඩවියට ඇතුළත් කිරීම සහ වෙති අඩවි පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකිය සමාගම් සඳහා ලංකාවේ ප්‍රධාන හාඡා මාධ්‍ය තුනෙන් එකක් තොරා ගැනීමට හැකියාව සකස් කිරීම වැනි ක්‍රමවේදයන් දැක්වීය හැකිය.

## ආශ්‍රිත ග්‍රන්ථ

Costello, A. B., & Osborne, J. (2005). Best practices in exploratory factor analysis: four recommendations for getting the most from your analysis. *Practical Assessment, Research, and Evaluation*, 10(7). doi:<https://doi.org/10.7275/jyj1-4868>

Goyal, S., Sergi, B. S., & Esposito, M. (2019). Literature Review of Emerging Trends and Future Directions of E-Commerce in Global Business Landscape. *World Review of Entrepreneurship, Management and Sustainable Development*. Inderscience Enterprises Ltd. doi:10.1504/WREMSD.2019.10019882

- Rahman, M. A., Islam, A., Esha, B. H., Sultana, N., & Chakravorty, S. (2018). Consumer buying behavior towards online shopping: An empirical study on Dhaka City, Bangladesh. *Cogent Business and Management*. doi:10.1080/23311975.2018.1514940
- Sarkar, R., & Das, S. (2016). The Role of Gender in Onlie Shopping. *Global Journal of Engineering ,Science & Social Science Studies*, 01(8), 25-31. Retrieved on 01<sup>st</sup> November, 2021, from [https://www.researchgate.net/ publication/334942298\\_The\\_role\\_of\\_gender\\_in\\_online\\_shopping](https://www.researchgate.net/ publication/334942298_The_role_of_gender_in_online_shopping)
- Turban, E., King, D., Lee, J. K., Liang, T. P., & Turban, D. C. (2015). *Electronic Commerce: A Managerial and Social Networks Perspective* (8th ed.). Springer International Publishing Switzerland. doi:10.1007/978-3-319-10091-3
- Visser, J., & Nemoto, T. (2002). Chapter:E-Commerce and the Consequences for Freight Transport. In E. Taniguchi, & R. G. Thompson (Eds.), *Innovations in Freight Transport* (11 ed.). WIT Press. Retrieved on 14<sup>th</sup> September, 2021, from [https://www.researchgate.net/publication/266265999\\_E-commerce\\_and\\_the\\_consequence\\_for\\_fright\\_transport](https://www.researchgate.net/publication/266265999_E-commerce_and_the_consequence_for_fright_transport)
- Waghmare, G. T. (2012). E-commerce;A Business Review and Future Prospects in Indian Bussiness. *Internet Marketing in india : Indian Streams Research Journal*, 2(5), 1-4. Retrieved 15<sup>th</sup> Octorber, 2021 from [https://www.scirp.org/\(s\(i43dyn45teexjx455qlt3d2q\)\)/ referenceID= 1787356](https://www.scirp.org/(s(i43dyn45teexjx455qlt3d2q))/ referenceID= 1787356)